

ලංසු තැබීමේ ආරාධනය
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)

ණය අංක: 5792 – LK

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා මෝටර් සයිකල් 33 ක් සැපයීම හා බෙදාහැරීම

කොන්ත්‍රාත් අංක: LK-ESCAMP-FD-20591- GO-RFB

1. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා මෝටර් සයිකල් 33 ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා ලංසු කැඳවීම සිදු කරයි.
2. ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා මෝටර් සයිකල් 33 ක් සැපයීම හා බෙදාහැරීම වෙනුවෙන් සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම සිදු කරනු ලැබේ.
3. 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනත යටතේ සමාගම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සැපයුම්කරුවන් හෝ සැපයුම්කරු වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයින්ට මේ සඳහා ඉදිරිපත් විය හැකිය.
4. ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටිය (NCB) යටතේ මෙම ප්‍රසම්පාදනය සිදු කෙරෙයි.
5. ලංසු තැබීමේ ලියවිලි මෝටර් සයිකල් නිෂ්පාදන සමාගමට හෝ එම සමාගම විසින් නම් කරන ලද නියෝජිතයෙකුට හෝ බලයලත් නියෝජිතයෙකුට හෝ ලබා ගත හැකිය. ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද නියෝජිතයෙකු හෝ බලයලත් නියෝජිතයෙකු හෝ නොමැතිව විදේශීය සැපයුම්කරුවන්ට මේ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට නොහැක.
6. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහත සඳහන් ලිපිනයෙහි පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා වෙතින් 2017 දෙසැම්බර් 07 වැනි දින දක්වා පෙ.ව. 9.30 සිට ප.ව.4.00 දක්වා කාර්යාලීය දිනයන්හි දී ලබා ගත හැකිය.
7. මේ සඳහා ලංසු තැබීමට උනන්දුවක් දක්වන සැපයුම්කරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලංසු තැබීමේ පත්‍රිකා 2017 දෙසැම්බර් 07 වැනි දින දක්වා පෙ.ව. 9.30 සිට ප.ව. 4.00 දක්වා ලිඛිතව සිදුකරන ඉල්ලීමක් සමග ව්‍යාපෘති ගණකාධිකාරී වෙත සිදු කරන නැවත නොගෙවන රුපියල් 3,500/- ක තැන්පත් මුදලක් ගෙවීමෙන් පසුව ලබා ගත හැකිය.
8. මුද්‍රා තබන ලද ලංසු පත්‍රිකා පිටපතක් ද සහිතව ලියාපදිංචි තැපෑලෙන් 2017 දෙසැම්බර් 08 වැනි දින පෙ.ව. 10.30 ට පෙර ව්‍යාපෘති අධ්‍යක්ෂක, පරිසර පද්ධති සංරක්ෂණ ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, අංක 82, සම්පත්පාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතු අතර එදින ම එම ලංසු විවෘත කිරීම කරනු ලැබේ. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප

කරනු ඇත. ලංසු ඉදිරිපත් කරන සැපයුම්කරුට හෝ නම් කරන ලද නියෝජිතවරයෙකුට හෝ මේ සඳහා සහභාගී විය හැකිය.

9. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි කරන ලද වාණිජ බැංකුවකින් ලබා ගත් රුපියල් 350,000.00 ක (වැට් බදු රහිතව) ලංසු ඇපකරයක් මේ සමඟ ඉදිරිපත් කළ යුතුය.
10. 2017 නොවැම්බර් 28 වැනි දින පෙ.ව. 10.00 ට ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ දෙවැනි මහලෙහි දී ටෙන්ඩර් රැස්වීම පවත්වනු ලැබේ.
11. ඉදිරිපත් කරනු ලබන ලංසු සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කමිටුව විසින් ගනු ලබන තීරණය අවසන් තීරණය වනු ඇත.

ව්‍යාපෘති අධ්‍යක්ෂක,
ව්‍යාපෘති කළමනාකරණ ඒකකය,
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය,
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය,
අංක 363/E, හොරගහකන්ද මාවත,
තලංගම උතුර, කොස්වත්ත,
බත්තරමුල්ල
දුරකථන : 011 33 555 89
ෆැක්ස් : 011 279 12 78
වෙබ් අඩවිය: <http://www.environmentmin.gov.lk>
2017 නොවැම්බර් 17